

පොදු වතුලේන ලිපි අංක: # 02 - 46 /2017

මගේ අංකය : ETR/J/B.Sc.DPR&P/09/2016
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අප්. පර්) එකකය
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛව්‍ය අමාත්‍යාංශය
අංක 385, ප්‍රජා බද්ධීගත විමලවෘත හිමි මාවත
කොළඹ 10

2017.03.13

පලාත් සෞඛ්‍ය ලේකම්වරුන්
පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්
විමධ්‍යගත අංශ / විශේෂීත ව්‍යාපාර ප්‍රධානීන්
රේවීය අමාත්‍යාංශ යටතේ පාලනය වන රෝග්ල් අධ්‍යක්ෂවරුන් හා ආයතන ප්‍රධානීන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන ගොන විකින්සක / විකිරණ කිල්පි උපාධි පායමාලාව හැඳුරිම සඳහා නිලධාරීන් බෙදා ගැනීම 2017 (සාමාන්‍ය උපාධිය - 01 වන කණ්ඩායම)

1. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන ගොන විකින්සක / විකිරණ කිල්පි උපාධි පායමාලාව හැඳුරිම සඳහා රේවීය අමාත්‍යාංශය / පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවයේ තියුණු නිලධාරීන්ගෙන අයදුම්පත් කැඳවනු ලැබේ. බ්ලැස්.සි.හොත විකින්සක / විකිරණ කිල්පි සේවී අවුරුදු(4) උපාධි පායමාලාව හැඳුරිම සඳහා තොරා ගත් අපේක්ෂකයින් 2017 මාර්තු මස ඇරෙහින පලමු අධ්‍යයන වර්ෂය සඳහා ඇතුළත් කරගනු ලැබේ. මෙම අපේක්ෂකයින් වසර තුනක (3) කාලයකි අදාළ උපාධි පායමාලාව සම්පූර්ණ කළ යුතු අතර වසර තුනක (3) කාලයක් සඳහා වැළැඳු සහිත අධ්‍යයන තිවාසු ලබාදේ.

2. ඇතුළත්වීමේ සූදුසුකම්

- අදාළ තනතුරෙහි ඩිජ්ලේමාධාරීයක විම. සහ ශ්‍රී ලංකා වෛව්‍ය සඟාවෙහි ලියාපදිංචි වී තිබීම අතිවාර්යය වේ.
- රාජ්‍ය සේවයෙහි අවම වශයෙන් වසර 05 ක සේවා කාලයක් සපුරා තිබීම.
- අයදුම්පත් භාරගත්තා අවසන් දිනය වන විට වසර අවුරුදු 48 ට තොවැසි විම.
- අවම වශයෙන් අපො.ස. (උ/පෙළ) විභාගයේදී විෂයයන් 03 ක් එක් වරකදී සමන්ව තිබීම.
- අවම වශයෙන් අපො.ස. (උ/පෙළ) විභාගයේදී ඉංග්‍රීසි විෂයය සඳහා සාමාර්ථයක් (S) ලබා තිබීම.
- තොරාගත් අධ්‍යයන දේශීලුය සඳහා සූදුසු ගාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුත්ත විම.
- පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන අභියෝගනා සහ සම්මුඛ පරීක්ෂණය මග පදනම්ව තොරා ගැනීම සිදුවේ.

3. අයදුම්පත

මම සමග අමුණා ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කරන ලද අයදුම්පත් රේවීය අමාත්‍යාංශ ආයතනවල තම් ආයතන ප්‍රධානීය විසින්දු. පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ. පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ විසින් ද නිසි පරිදි සහතික කර ආයතන ප්‍රධානීය / පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ මගින් 2017 මාර්තු 20 වන දින තොරා රේවී පෙර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, ප්‍රස්වාස හා පර්යේෂණ). සූවසිරිපාය, නො. 385. ප්‍රජා බද්ධීගත විමලවෘත හිමි මාවත, කොළඹ 10 වන ලැබෙන සේ ලියාපදිංචි තැපැලෙන් එවිය යුතුය. අයදුම්පත් තොරා නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතිකෙළුප කරනු ලැබේ. බැංකාලන ලියුම් කටරයේ ඉහළ වම් කෙළවරේ “පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන ගොන විකින්සක/විකිරණ කිල්පි උපාධි පායමාලාව හැඳුරිම සඳහා නිලධාරීන් බෙදා ගැනීම. යනුවත් සඳහන් කළ යුතුය”. (මබගේ තනතුර වර්ණ ගන්වන්න)

4. තොරා ගැනීමේ පරිස්‍යනය

අයදුම්කරුවන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහින් පවත්වනු ලබන තොරා ගැනීමේ පරිස්‍යනයක් සඳහා පෙනී සිටිය යුතුය. එහි ව්‍යුහය පේරාදෙණිය විශ්ව විද්‍යාලය මහින් නිරණය කරනු ලැබේ. තොරාගැනීමේ පරිස්‍යනය 2017.03.24 දින පෙ.ව. 9.00 ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපියයේදී පැවැත්වේ.

5. සේවා ගිවිසුම

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහින් පවත්වනු ලබන හොත විකින්සක/විකිරණ ශිල්පී උපාධි පාඨමාලාව හැඳුරිම සඳහා තොරා ගත් අපේක්ෂකයින්ට අවුරුදු තුනක් සඳහා ව්‍යුත් සහිත තිවාඩු පුදානය කෙරෙන අතර නිසි පරිදී පාඨමාලාව තිමා කරන බවට හා උපාධි පාඨමාලාව හැඳුරිමෙන් පසුව අවුරුදු දහයක කාල සීමාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය/පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා සේවය කරන බවට ඔවුන් රුපියල් 600,000.00 ක මුදලක් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්/ පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමඟ බදුම්කරයක් ඇත්සුන් කළ යුතුය.

තොරාගත් අපේක්ෂකයෙකු එකිනී උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට හෝ බදුම්කරයකට හා ගිවිසුමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය /පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්වන ලද කොන්දේසි සපුරාලීමට අපොහොසත් වන්නේ නම් එවැනි අපේක්ෂකයෙකුට එරෙහිව සුදුසු පරිදී තිබිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

කෙසේ තුවදී මෙම පූහුණුව හේතු කොටගෙන ඉහළ තනතුරක් ඉල්ලා සිටීමට අපේක්ෂකයින්ට අයිතියක් නොමැත. එමෙන්ම පාඨමාලාව තිමා කළ අභ්‍යාසලාභින් ඉහළ තනතුරක් සඳහා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීම පවතින පුරුෂපාත්‍ර සංඛ්‍යාව මත හා තුදෙක්ම පත්කිරීමේ බලධාරීන්ගේ අභ්‍යන්තර පිරිදී සිදුවන්නේය.

6. මෙම වකුලේබයේ අන්තර්ගත කරුණු කෙරෙහි මබ ආයතනයේ /පලාත්/ පාද්ධිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රදේශයේ/විශ්වීත එකකයේ හොත විකින්සක/ විකිරණ ශිල්පී තිලධාරීන් ගේ අවධානය යොමු කරවීමට වග බලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටීමි.


අනුර ප්‍රයවිතුම
ලේකම්
සෞඛ්‍ය අධ්‍යක්ෂ
ප්‍රධාන
සෞඛ්‍ය.. පේරාදෙණිය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

අනුර ප්‍රයවිතුම
ලේකම්
සෞඛ්‍යය, පේරාදෙණිය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
"සුවයිරිභාය"
385, ප්‍රජා බද්ධේශීල්ම විමුක්ත්වාන නිම් මාවත,
කොළඹ 10.

පිටපත්

1. පියාධිපති, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
2. තියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) III
3. අධ්‍යක්ෂ (පාලන) II
4. පාඨමාලා සමායෝගක, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
5. ප්‍රධාන නිති තිලධාරී - සෞඛ්‍ය අමාත්‍යාංශය

**කාර්යාලය ප්‍රයෝගනය
සඳහා පමණි**

**පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් පටතවතු ලෙන වෛද්‍ය ගෞන විකින්යක/විකිරණ හිංහී උපාධි
පාස්තාලාව හැඳුම් සඳහා තීර්ධාරීන් බදා ගැනීම 2017**

1. මූලකුරු සමග නම (දීංග්‍රීසි කැපිටල් අකුරෙන්)

.....

2. අයදුම්කරුගේ සම්පූර්ණ නම (දීංග්‍රීසි කැපිටල් අකුරෙන්)

.....

3. පත්වීම් බලධාරීය තතතර

4. පළමු පත්වීමේ දිනය වර්තමාන ගුණීය

5. ලිපිනය

- I. රාජකාරී
II. පොදුගලික
III. දුරකථන අංකය : රාජකාරී.....පොදුගලික.....ජ්‍යෙෂ්ඨ

6. පොදුගලික තොරතුරු

රිපත්දිනය..... ජා.තු. අංකය.....

7. වයස අවු මාස දින (2017 මාර්තු 20 වන දිනට)

8. යුතු /පුරුෂ භාවය විවාහක /අවිවාහක

9. අධ්‍යාපන සුදුසුකම්

- I. අපො.ස (උ/පෙළ) විභාග ප්‍රේමිල විභාග අංකය වර්ෂය.....

විෂය	සාමාජිකය
.....
.....
.....

- II. අපො.ස (උ/පෙළ) විභාග ප්‍රේමිල විභාග අංකය වර්ෂය.....

විෂය (දීංග්‍රීසි)	සාමාජිකය
-------------------	----------

10. රැකියාව පිළිබඳ විස්තර

I. පෙර දරන තතතුර පිළිබඳ විස්තර

ආයතනය	තතතුර	සිට	දක්වා

II. වහන්තිය සුදුසුකම්/වෙනත් සුදුසුකම්

විභාගය	වර්ෂය	ආයතනය	සාමාජිකය/ශේෂීය

11. මබ ක්‍රියාකාර හෝ අපරාධ වරදක් සඳහා උසාවියකින් වැරදිකරු වී තිබේද?.....
එයේ නම් එකී වරද පිළිබඳ සහ පනවන ලද දැනුවම පිළිබඳ විස්තර සපයන්න.

12. ශ්‍රී ලංකා වෛද්‍ය සහාවේ ලියාපදිංචි/ලියාපදිංචි

අංකය දිනය

13. පහත ලිපි ලේඛනයන්හි සහතික කරන ලද ජායා පිටපත් අමුණා ඇත.

- a) උපැශ්‍රේන්ත සහතිකය
- b) ජාතික හැඳුනුම්පත
- c) අධ්‍යාපනික සහතික පත්
- d) ශ්‍රී ලංකා වෛද්‍ය සහාවේ ලියාපදිංචි සහතික

14. අයදුම්කරුගේ ප්‍රකාශය

මෙම අයදුම්පතෙහි මා විසින් සපයා ඇති තොරතුරු සත්‍ය හා තිවැරදි බව ප්‍රකාශ කරමි. මෙහි යදහන් යමිකියි තොරතුරක් අස්ථිපූර්ණ බැවි හෝ වැරදි බැවි අතාවරණය වූවහොත් මගේ අයදුම්පත ප්‍රතිස්ථාප කරනු ලබන බවත් පසුව එයේ අතාවරණය වූවහොත් මගේ ශිෂ්‍යාචාවය අවසන් කරනු ලබන බවත් බැඳුම්කරයට හා ගිවිසුමට අනුව අභාෂ ක්‍රියා සහ හෝ ගාස්තු සහ අනෙකුත් වියදම් අයකර ගනු ලැබීමට ද යටත්වන බවත් මම දතිමි.

මෙම පුහුණුව හේතුකාට ගෙන ඉහළ තතතුරක් ඉල්ලා සිටිමට මා හට අයිතියක් තොමැති බවද. මා මෙම පායමාලාව සම්පූර්ණ කළද දෙපාර්තමේන්තුවෙන් අතිරේක ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමට අයිතියක් තොමැති බවද දතිමි.

ඉහත පායමාලාවට මා හෝරා ගනු ලැබූවහොත් දැන්වීමෙහි යදහන් කර ඇති පරිදි යොබැස සේවා අධ්‍යක්ෂ ජනරාල් සමාග ගිවිසුමකට හා බැඳුම්කරයකට අත්සන් කළ යුතු බවද දතිමි.

.....

.....

අයදුම්කරුගේ අත්සන

ආයතන ප්‍රධානීයාගේ සහතිකය

..... (නතුර) මයා/මිය/මෙය විසින් මෙම අයදුම්පතෙන් අංක 1 සිට 13 දක්වා සපයා ඇති තොරතුරු නිවැරදි බවත් ඔහුගේ/අැයගේ/ රාජකාරී කටයුතු සහ හැසිරීම බවත් සහතික කරමි. ඔහු/අැය තෝරා ගනු ලැබුවහොත් වසර 03 ක උපාධි පාඨමාලාව හැදුරිම සඳහා මූදා හැරිය හැකි බවද දන්වා සිටිමි.

දිනය

ආයතන ප්‍රධානීයාගේ අත්සන
(රබර් මුදාව)

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහතිකය (පළාත් අයදුම්කරුවන් සඳහා)

..... (නතුර) මයා/මිය/මෙය විසින් මෙම අයදුම්පතෙන් අංක 1 සිට 13 දක්වා සපයා ඇති තොරතුරු නිවැරදි බවත් ඔහුගේ/අැයගේ/ රාජකාරී කටයුතු සහ හැසිරීම බවත් සහතික කරමි. ඔහු/අැය තෝරා ගනු ලැබුවහොත් වසර 03 ක උපාධි පාඨමාලාව හැදුරිම සඳහා මූදා හැරිය හැකි බවද දන්වා සිටිමි.

දිනය

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ අත්සන
(රබර් මුදාව)

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහතිකය (පළාත් අයදුම්කරුවන් සඳහා)

..... (නතුර) මයා/මිය/මෙය විසින් මෙම අයදුම්පතෙන් අංක 1 සිට 13 දක්වා සපයා ඇති තොරතුරු නිවැරදි බවත් ඔහුගේ/අැයගේ/ රාජකාරී කටයුතු සහ හැසිරීම බවත් සහතික කරමි. ඔහු/අැය තෝරා ගනු ලැබුවහොත් වසර 03 ක උපාධි පාඨමාලාව හැදුරිම සඳහා මූදා හැරිය හැකි බවද දන්වා සිටිමි.

දිනය

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ අත්සන
(රබර් මුදාව)